

## තාක්ෂණවේදය සඳහා විද්‍යාව - 12 ගෞරීය

ධාරා විද්‍යුතය පිළිබඳව තොරතුරු අන්තර්ජාලය ඇසුරින් සොයා පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න

1. යම් සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංග්‍රහකය යනු කුමක්ද ?
2.  $R\theta = R_0(1 + \alpha\theta)$  සමීකරණයේ පද හඳුන්වන්න
3. සුපිරි සන්නායක යනු මොනවාදී ?
4. සුපිරි සන්නායක වන ද්‍රව්‍ය මොනවාදී ?